

දුරකථන  
තොலෙපොසි  
Telephone ) 0112669192 , 0112675011  
0112698507 , 0112694033  
0112675449 , 0112675280

ගයේ  
පෙක්ස්  
F. ) 0112693866  
0112693869  
0112692913

ලිඛුත් තැපෑල  
මිනින්දෝස්ල මුක්වරී  
e-mail )

වෛඩ්ස්ලිය  
ඩිජ්‍යෙන්යත්තාම් ) www.health.gov.lk



සුවසිරිපාය  
සාධකාධිකාරීය

## SUWASIRIPAYA

### සෞඛ්‍ය ආමාත්‍යාංශය ස්‍යාංචාරා අමේස්ස් Ministry of Health

පොදු වකුණුලේ ලිපි අංක :- 02 / 85 / 2021

පලාත් සෞඛ්‍ය ලේකම්වරයේ,  
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් හු ලංකා ප්‍රතික රෝහල,  
පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයේ,  
පේනිය ආමාත්‍යාංශ ගෙනරල ගැනෙන සියලුම රෝහල් අධ්‍යක්ෂවරයේ,  
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයේ,  
අදාළ ආයතන ප්‍රධානීන් වෙත.

**සෞඛ්‍ය ආමාත්‍යාංශයේ (MT - 05) වෘත්ත පරිමාවය අදාළ වෙදානු ලබන සේවයට ප්‍රතිඵලි සේවාවේ 11 “අ” වන්තියේ / II ප්‍රේමිය නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය - 2021**

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 11 “අ” බන්තියේ / II ප්‍රේමිය නිලධාරීන් II “අ” වන්තියට / II ප්‍රේමියට උසස් වී වකර 03ක් ගහන්මට පෙර සමත් වියෙනු කාර්යක්ෂමතා කඩුම් විනාගය කිහිපාල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන දිනය ස්ථානය හා වේලාව ප්‍රවේශ පැවැත්‍ය සඳහන් කරනු ඇත.

#### 02. සූදුසුකම්

මෙම විනාගයට අයදුම් කළ භාෂ්කේන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් / II “අ” බන්තියට / 11 ප්‍රේමියට පත්වීම් ලද හා මෙගෙක් මෙම විනාගය සම්පූර්ණ කර තොමැරි නිලධාරීන්ට පමණි.

කැසු :- 2020/12/31 දින විට II ප්‍රේමියට පත්කර අදාළ පත්වීම් ලිපිය ලබා ඇති නිලධාරීන්ගේ අයදුම්පත් පමණක් මා වෙත එරේම කටයුතු කරන්න.

#### 03. අයදුම්පත්

මෙම වකුණුලේ ලිපිය අවකාශයේ දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරු විසින් සහය කරගත යුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මෙහි, කොළඹ 10, ප්‍රාන්ත බඳුදේශීම විමලවාග නිම් මාවත, අංක 385, “සුවසිරිපාය” සෞඛ්‍ය ආමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (විනාග) වෙත 2021/10/31 දින හෝ රට පෙර ලැබෙනයේ ලියපදිංචි තැපැලෙන් එවිය යුතුය. සෑම අයදුම්පතකම දක්වා ඇති තොරතුරු තිවැරදි බව ආයතන ප්‍රධානීය විසින් සහතික කර තිබිය යුතුය. තම අයදුම්පත සමග රාජකාරී ලිපිනය හෝ පොදුගැලීක ලිපිනය ලියන ලද රු.45.00 ක් වෙතින් මුද්දර ඇලුවු “9x4” ප්‍රමාණයේ මුදුම් කිවර 03ක් ද එවිය යුතුය. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්ද, අසම්පූර්ණ හෝ වැරදු සහිත වන අයදුම්පත්ද ප්‍රතික්ෂේප කරනු ලැබේ.

කැසු. :- ආදාළ අයදුම්පතෙහි ආකෘතියට අනුව අයදුම්පතුය A4 කඩුකියක පළමු පිටුවේ අංක 01 කිට 04 දක්වාත් දෙවන පිටුවේ අංක 05 කිට 09 දක්වාත් ගක්ක කළයුතුය. ඉනත් ආකෘතියට අනුකූල තොවන යියලුම අයදුම්පතු නැවත දැනුම් දීමකින් තොට්ට ප්‍රතික්ෂේප කරනු ලැබේ.

#### 04. විනාග ගාස්තු

- විනාගයට පළමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් විනාග ගාස්තුවලින් තිදිහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට රු. 25/- බැහැන් අවලංග තොකල මුද්දර අයදුම් පැවැත්‍ය ප්‍රතික්ෂේප අර්ථන හා දිනය යොදා අවලංග කළයුතුය.
- කිසිදු කරනුකූල මහ මෙයේ ගෙවන ලද විනාග ගාස්තු වෙනත් විනාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් කිසිදු කරනු තොලැබේ

මෙහේ අභ්‍යන්තර  
ස්‍යාංචාරා අමේස්ස්  
My No. )CF/EXJ/05/2021  
ඡ්‍යාලු අභ්‍යන්තර  
ඉමතු පිළිබඳ  
Your No. : )  
දිනය ) 2021/09/ 29  
තික්ති Date )

- I. පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂකයන්ට ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. වම ප්‍රවේශපත් තියම්ත පරිදි සම්පූර්ණකර විනාග ගාලධිපති වෙත ඉදිරිපත් කළයුතුය. වයෝ නොමැතිව විනාගයට පෙනී සිටීමට ඉඩිලෙනු නොලැබේ.
- II. විනාග අපේක්ෂක/අපේක්ෂිකාවන් විසින් විනාග ගාලව තුළදී විනාග ගාලධිපතිට ස්වකිය අනන්තතාව තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන ලියකියව්ම් අනුරිත විකස් ඉදිරිපත් කළයුතුය.

- (ඇ) ජාතික හඳුනුම්පත
- (ආ) සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරන ලද හඳුනුම්පත
- (ඇ) වලංගු රියදුරු බලපත්‍රය
- (ආ) වලංගු විදේශ ගමන් බලපත්‍රය

#### 06. විනාග පටිපාටිය -

මෙම විනාගය දෙපාර්තමේන්තු පරික්ෂණය සහ කාර්යක්ෂමතා කඩිඉම් පරික්ෂණය යනුවෙන් කොටස් දෙකකි. දෙපාර්තමේන්තු පරික්ෂණය, ලිඛිත, වාචික සහ ප්‍රායෝගික වශයෙන් කොටස් තුනකින් යුතුක් වන අතර, එක් විස් කොටස් සඳහා ලකුණු 100 බැංකින් වෙන් කොටස්. සමඟ්වීම සඳහා සැම කොටසකට අවම වශයෙන් ලකුණු 40 ක් බඩාගත යුතුය. කාර්යක්ෂමතා කඩිඉම් පරික්ෂණය ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාටික රිති යනුවෙන්ද මදල් රේඛාලකි යනුවෙන්ද විෂයන් දෙකකින් සමඟ්වීන වන අතර විෂයන් දෙකටම ලකුණු 100 බැංකින් වෙන් කොටස්. සමඟ්වීම සඳහා සැම විෂයකටම අවම වශයෙන් ලකුණු 40 ක් බඩාගත යුතුය.

එහි වර්ගයේ හෝ කිහිපවරකදී විෂයන් වශයෙන් පෙනී සිට විනාගය සම්පූර්ණ කළ නැකිය. පළමුවරට විනාගයට පෙනී සිටින අයදුම්කරුවන් සියලුම විෂයන් අයදුම් කළයුතුය.

#### 07. විෂය තිරයේ මාලාව

##### 07.1 දෙපාර්තමේන්තු පරික්ෂණය

###### 07.1.1 විෂයනුවදු දැනුම ප්‍රශ්න පථය

මෙම ප්‍රශ්න පථය සඳහා කාලය පෘෂ්ඨ තුනකි. රටනා මාදිලංයේ ප්‍රශ්න අවකින් සමන්විතය. විසින් විනෑම ප්‍රශ්න පහකට (05) පිළිතුරා සැපයිය යුතුයි. මුළු ලකුණු 100කි.

###### විෂය තිරයේ යෙය

- i. මාතර සංරක්ෂණය
- ii. පළදරු පළමා සංරක්ෂණය
- iii. පෙළුම්පත්‍රය
- iv. ප්‍රතිගත්තිකරණය
- v. පවුල් සංවිධානය
- vi. සෞඛ්‍ය අධ්‍යාපනය
- vii. පළමා මානසික සෞඛ්‍ය
- viii. දත්ත සෞඛ්‍ය
- ix. බෝවන රේඛ
- x. සැලැසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා වැඩි තක්සේරු කිරීම

**07.1.2 විෂයනුවදු ප්‍රායෝගික පරික්ෂණය** - විෂයනුවදු ප්‍රායෝගික පරික්ෂණය ප්‍රායෝගිකව කරනු ලබන පරික්ෂණයකි. කාලය - පරික්ෂණය අනුව වෙනස් වේ. මුළු ලකුණු 100 කි.

**07.1.3 විෂයනුවදු චාවික පරික්ෂණය** - විෂයනුවදු ප්‍රායෝගික පරික්ෂණය ප්‍රායෝගිකව කරනු ලබන පරික්ෂණයන් ගැටුව පිළිබඳව වාවිකව කරනු ලබන පරික්ෂණයකි. කාලය විනාඩි 15 කි. මුළු ලකුණු 100කි.

###### 07.2 කාර්යක්ෂමතා කඩිඉම් පරික්ෂණය

###### 07.2.1 ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාටික රිති ප්‍රශ්න පථය

මෙම ප්‍රශ්න පථය ආයතන සංග්‍රහයේ පහත පරිවේදී මත සහ රාජ්‍ය දේවා කොමිෂන් සභාවී කාර්ය පටිපාටික රිති මත සැකකේ. කාලය පෘෂ්ඨ තුනකි. රටනා මාදිලංයේ ප්‍රශ්න හතකින් සමන්විතය. විසින් විනෑම ප්‍රශ්න හතරකට (04) පිළිතුරා සැපයිය යුතුයි. මුළු ලකුණු 100කි.

- I. පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂකයන්ට ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණතර විනාග ගාලුධීපති වෙත ඉදිරිපත් කළපුදුය. එසේ නොමැතිව විනාගයට පෙනී සිටීමට ඉඩිදෙන නොලැබේ.
- II. විනාග අපේක්ෂක/අපේක්ෂිකාවන් විසින් විනාග ගාලව තුළදී විනාග ගාලධීපතිට ස්වකිය අන්තර්ගතාව තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වන ලියකියෙහි අනුරූප ඉදිරිපත් කළපුදුය.

- (ආ) පාරිඛ නැඳුනුම්පත
- (ඇ) සෞඛ්‍ය අමුන්සාංගය නො ප්‍රතිඵල ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරන ලද නැඳුනුම්පත
- (ඈ) වලංගු රියදුරු බලපුදුය
- (ඉ) වලංගු විදේශ ගමන් බලපුදුය

#### 06. විනාග පටිපාටිය -

මෙම විනාගය දෙපාර්තමේන්තු පරික්ෂණය සහ කාර්යක්ෂමතා කිඩුම් පරික්ෂණය යනුවෙන් කොටස් දෙකකි. මෙම විනාගය දෙපාර්තමේන්තු පරික්ෂණය, ම්‍යුළු විනාග ප්‍රායෝගික වශයෙන් කොටස් තැනකින් යුත්ත වන අතර, එක් එක් කොටස දෙපාර්තමේන්තු පරික්ෂණය ම්‍යුළු විනාග ප්‍රායෝගික වශයෙන් ලකුණු 40 ක් බඩාගත යුතුය. සඳහා ලකුණු 100 බඡින් වෙත් කොටස්. සමත්වීම සඳහා සෑම කොටසකට අවම වශයෙන් ලකුණු 40 ක් බඩාගත යුතුය. සඳහා කාර්යක්ෂමතා කිඩුම් පරික්ෂණය ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාටිය රිති යනුවෙන්ද මුදල් රෙගුලාසි යනුවෙන්ද විෂයන් දෙකකින් සමත්වීන වන අතර විෂයන් දෙකටම ලකුණු 100 බඡින් වෙත් කොටස්. සමත්වීම සඳහා සෑම විෂයකටම අවම වශයෙන් ලකුණු 40 ක් බඩාගත යුතුය.

එහෙතු නො කිහිපවරකදී විෂයන් වශයෙන් පෙනී සිට විනාගය සම්පූර්ණ කළ නැකිය. පළමුවරට විනාගයට පෙනී කිටීන අයදුම්කරුවන් සියලුම විෂයන් අයදුම් කළපුදුය.

#### 07. විෂය නිර්දේශ මාලාව

##### 07.1 දෙපාර්තමේන්තු පරික්ෂණය

###### 07.1.1 විෂයනුවුද්ධ දැනුම ප්‍රශ්න පත්‍රය

මෙම ප්‍රශ්න පත්‍රය සඳහා කාලය පයෙ තුනකි. රැවනා මාදුලියේ ප්‍රශ්න අවකින් සමත්වීය. එයින් ඕනෑම ප්‍රශ්න පත්‍රකට (05) පිළිතුරු සපයයි යුතුයි. මුළු ලකුණු 100කි.

###### විෂය නිර්දේශය

- i. මාත්‍ර සංරක්ෂණය
- ii. පළදුරු පළමු සංරක්ෂණය
- iii. පෝෂණය
- iv. ප්‍රතිශක්නිකරණය
- v. ප්‍රවුල් සාධිතය
- vi. සෞඛ්‍ය අධ්‍යාපනය
- vii. පළමු මානකික සෞඛ්‍ය
- viii. දැන්ත සෞඛ්‍ය
- ix. බෝවන රෝග
- x. සැලැසුම් කිරීම, තියාත්මක කිරීම හා වැඩ තක්සේරු කිරීම

##### 07.1.2 විෂයනුවුද්ධ ප්‍රායෝගික පරික්ෂණය

විෂයනුවුද්ධ ම්‍යුළු ප්‍රශ්න පත්‍රයට අදාළ විෂය නිර්දේශය අයුරින් ප්‍රායෝගිකව කරනු ලබන පරික්ෂණයකි. කාලය - පරික්ෂණය අනුව වෙනස් වේ. මුළු ලකුණු 100 කි.

##### 07.1.3 විෂයනුවුද්ධ වාචික පරික්ෂණය

විෂයනුවුද්ධ ම්‍යුළු ප්‍රශ්න පත්‍රයට අදාළ විෂය නිර්දේශය අයුරින් සහ විෂයනුවුද්ධ ම්‍යුළුන්පාන ගැටළ පිළිබඳව වාචිකව කරනු ලබන පරික්ෂණයකි. කාලය විනාඩි 15 කි. මුළු ලකුණු 100කි.

#### 07.2 කාර්යක්ෂමතා කිඩුම් පරික්ෂණය

##### 07.2.1 ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාටිය රිති ප්‍රශ්න පත්‍රය

මෙම ප්‍රශ්න පත්‍රය ආයතන සංග්‍රහයේ පහත පරිවේශේද මත සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාලේ කාර්ය මෙම ප්‍රශ්න පත්‍රය ආයතන සංග්‍රහයේ පහත සකසේ. කාලය පයෙ තුනකි. රැවනා මාදුලියේ ප්‍රශ්න හානිකින් සමත්වීය. එයින් ඕනෑම ප්‍රශ්න හතරකට (04) පිළිතුරු සපයයි යුතුයි. මුළු ලකුණු 100කි.

❖ ආයතන සංග්‍රහයේ පහත පරිවිශේද

XV	වන පරිවිශේදය	-	අධ්‍යාපන, අනුසාස හෝ රාජකාරී කටයුතු සඳහා පිටරට යාම.
XVI	වන පරිවිශේදය	-	නිවාඩු ගමන්
XXIII	වන පරිවිශේදය	-	අභ්‍යාමි වර්ග වල රෝගවලින් පෙළෙන රජයේ නිලධාරීන්ට විශේෂ අනුග්‍රහය හා එම පිළිබඳ කොන්දේසි
XXIV	වන පරිවිශේදය	-	වැටුප් ණ්‍යා සහ අර්ථික)රම්
XXV	වන පරිවිශේදය	-	වැශ්‍රතිය සංගම්පල සාමාජිකයින්ට අනුග්‍රහය.
XXVII	වන පරිවිශේදය	-	ලිපි ගණදෙනු කිරීමේ මර්ග.
XXVIII	වන පරිවිශේදය	-	පරිපාලන කාර්ය පරිපාටී සහ විධි.
XXX	වන පරිවිශේදය	-	රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව ආන්ත්‍රික සභා බලකළ.
XXXIII	වන පරිවිශේදය	-	නිති උපදෙස් සහ නිති ක්‍රියාලාර්ග.
XLVII	වන පරිවිශේද	-	සාමාන්‍ය හැකිරීම සහ විනය
XLVIII	වන පරිවිශේදය	-	විනය කරුය පරිපාටීය පිළිබඳ රේඛි.

07.2.2 මුදල් රෙගුලකි ප්‍රයෝග පැවතුය

මෙම ප්‍රයෝග පැවතුය සඳහා කාලය පැය තුනකි. රවනා මාදුලියේ ප්‍රයෝග හානිකින් සමන්විතය. විසින් විනැම ප්‍රයෝග හතරකට (04) පිළිතුරු සැපයිය යුතුයි. මුළු ලකුණු 100කි.

මුදල් රෙගුලකි සංග්‍රහයේ පහත පරිවිශේද මත සැකකේ.

VI වන පරිවිශේදය - ආන්ත්‍රිකවේ මුදල් යෙතැනි භාරකාර්ත්‍ය, අඩුමය සහ බැංකු ගෙනුම්, රාජ්‍ය මුදල සුරක්ෂිතනාවය, සම්ක්ෂණ මණ්ඩල, අයිරාව බැංකු ගෙනුම්. (මු. රේ. 315 සිට මු. රේ. 396 දක්වා)

XIII වන පරිවිශේදය - සැපයීම් වැඩි සහ සේවා : - සැපයීම් / මිලට ගැනීමේ ක්‍රියාවලිය, ගබඩා සම්ක්ෂණය, ගබඩාකරන ක්‍රියාවලිය, කොන්ත්‍රාත්, වෙන්ඩ් පරිපාටීයෙන් බැහැරවීම, (මු. රේ. 708 සිට මු. රේ. 775 දක්වා)

08. විනාග සම්බන්ධ රෙගුලකි අනුගමනය කිරීම

අපේක්ෂකයින් විසින් වෙනත් අපේක්ෂකයෙකුගේ පිළිතුරු පැවතින් හෝ කුමන හෝ පොතකින්, හෝ ක්වර ආකාරයක සටහන් සහිත අපේක්ෂකයින් වෙනත් සියලුම සේවකින් හෝ බලා පිළිතුරු ලිවීම තහනමිය. වෙනත් අපේක්ෂකයෙකුගේ පිළිතුරු පැවතුය දෙය බාලමද කොළයකින්, හෝ වෙනත් සියලුම සේවකින් හෝ බලා පිළිතුරු ලිවීම තහනමිය. වෙනත් අපේක්ෂකයෙකුගේ පිළිතුරු පැවතුය දෙය බාලමද හොකළ යුතුය. විසේම වෙනත් අයුම්කරුවෙකුට උදාවී කිරීමෙන් හෝ වෙනත් අයුම්කරුවෙකුගේ හෝ පුද්ගලයකුගේන් හොකළ යුතුය. විසේම වෙනත් අයුම්කරුවෙකුට උදාවී කිරීමෙන් හෝ වෙනත් අයුම්කරුවෙකුගේන් හෝ පුද්ගලයකුගේන් හොකළ යුතුය. තවද ජ්‍යෙෂ්ඨ දුරකථන හා එම හා සමාන සන්නිවේදන හා විද්‍යුත් උපකරණද හාවතා උදාවී බ්‍රාගැනීමෙන්ද වැළකි සිටිය යුතුය. තවද ජ්‍යෙෂ්ඨ දුරකථන හා එම හා සමාන සන්නිවේදන හා විද්‍යුත් උපකරණද හාවතා තිරීමෙන් වැළකි සිටිය යුතුය. මෙම නිති කඩ කරනු ලබන විනැම අපේක්ෂකයෙකු දිවුවම් ලැබීමට යටත් වනු ඇත.

09. කරුණාකර මෙම වෙනුවෙන් ලිපියේ අඩංගු දෑ ඔබ ආයතනයේ තියුණු අඟුල නිලධාරීන්ගේ දැක්ගත්තීමට සළක්වන්න. මෙම කොරතුරු [www.health.gov.lk](http://www.health.gov.lk) වෙබ් අවිවිශේද අභ්‍යන්තර සර ඇත.

ස.යු. මෙම වෙනුවෙන් ලිපියේ අඩංගු දෑ ඔබ ආයතනයේ තියුණු අඟුල නිලධාරීන්ගේ දැක්ගත්තීම් මත්‍යුවනෙහාත් සංඛ්‍යා මාධ්‍ය විනාග තිවේදනය බලපෑවී වේ.

(අභ්‍යන්තර)  
වාමික එච් ගමගේ  
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II  
ලේකම් වෙනුවට  
සෞඛ්‍ය අමාත්‍යාංශය

වාමික එච්. ගමගේ  
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II  
සෞඛ්‍ය අමාත්‍යාංශය  
"සූචිත්‍යාලාය"  
කොළඹ 10.



05. (அ) திட பூர்த் வரவு மேல் விகாரையை பெறி கிரீடேயு? .....

(ஆ) மேல் விகாரையை ஒழுங்கும் கர்த்தனை பூர்த் வரவு நோவேனம் முடிவுற அலவு திவேடு?

මුද්දර කොටුව

- ## 06. අයදුම්කරුගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිදි,



## ଆଯୁଦ୍ଧମିକରଣରେ ଅନ୍ତର୍ଜାଲ

ଦୈନିକ .....:

07. පෙරුද්ගරික ලිපිගොනු හාර විෂය නිලධාරියාගේ සහතිකය

මෙම අයදුම්පත හාරගන්න අවසාන දිනයට පෙර ම වෙත හාරද්න් තිබුණ්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවේ අනුව මෙම අයදුම්පත හාරගන්න අවසාන දිනයට පෙර ම වෙත හාරද්න් තිබුණ්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවේ අනුව මෙම අයදුම්පත සම්පූර්ණකර ඇති තිබුණ්, මෙම අයදුම්පතේ පොදුගලික ලිපිගොනුවට අයදුම්කර විසින් තිබුණුව මෙම අයදුම්පත සම්පූර්ණකර ඇති තිබුණ්, මෙම අයදුම්පතේ පොදුගලික ලිපිගොනුවට ගොනැනු බවත් සහතික කරමි.

නම සහ ප්‍රත්සාන

## 08. සායන්ත ප්‍රජාතියාගේ දහතිකය

.....**தில்லை**.....

.....මය/මෙමගිය .....  
වගයේන් මෙම ආයතනයේ දේශීය කරන බවටත්, විභාගයට පෙනී සිටින්නේ පූර්ම වරට / නොවන්\* බවටද රස.....ක් වටිනා වගයේන් මෙම ආයතනයේ දේශීය කරන බවටත්, විභාගයට පෙනී සිටින්නේ පූර්ම වරට / නොවන්\* බවටද රස.....ක් වටිනා වගයේන් මෙම ආයතනයේ දේශීය කරන බවටත්, විභාගයට පෙනී සිටින්නේ පූර්ම වරට / නොවන්\* බවටද රස.....ක් වටිනා වගයේන් මෙම ආයතනයේ දේශීය කරන බවටත්, විභාගයට පෙනී සිටින්නේ පූර්ම වරට / නොවන්\* බවටද රස.....ක් වටිනා

ବିନ୍ଦୁ : -

ଆଯତନ ପ୍ରଦାନିତୀଙ୍କେ ଅନ୍ତକଣ  
ରବୁର ଉଲ୍ଲାସ ହୁଏଇ ଯତ୍ୟ।

09. විමෙන්ති කොට්ඨාග / විශේෂීය ව්‍යුහපාර ප්‍රධානියාගේ සහයිකය  
..... මහත්මිය / මෙනත්වය, පූඩ්‍ර සෞඛ්‍ය දේවාලේ II “අ” බණ්ඩයේ / 11 ජ්‍යෙෂ්ඨය  
..... පූඩ්‍ර සෞඛ්‍ය දේවා නිලධාරීනියක වගයෙන් මගේ ආයතනයේ දේවය කරන බවත්, අයදුම්පතෙන් දී නිබෙන තොට්තරු  
පූඩ්‍ර සෞඛ්‍ය දේවා නිලධාරීනියක වගයෙන් මගේ ආයතනයේ දේවය කරන බවත්, අයදුම්පතෙන් දී නිබෙන තොට්තරු  
පූඩ්‍ර සෞඛ්‍ය දේවා නිලධාරීනියක වගයෙන් මගේ ආයතනයේ දේවය කරන බවත්, මෙම ව්‍යුහයට පෙනී සිටීමට ඇයට සුදුසුකම්  
සැකි විවිත ආහාරින් තිරුම්.

## ବିନ୍ଦୁଯେ .....

විමර්ශනය කොට්ඨාස / විශේෂීත ව්‍යුපාදර  
සභාතිකාරී පත්‍රයන්

(\* පොතියා කොටස් තුනා හරින්න.)

(ବୁଦ୍ଧ ମହାତ୍ମା ଗାନ୍ଧିଙ୍କ ଜୀବନ)